

සෙලාන් බැංකුව පිළිබඳ

මූල්‍ය චාරිකාව

2022 ජූනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා

ආදායම් ප්‍රකාශය												රු. '000
(සකසුම් කොටස් වෙනුවෙන්) 7.4 වැනි වර්ෂය (වසර)	විවරණය			විවරණය			විවරණය			විවරණය		
	ප්‍රති මිල 30 දිනක් අවසන් මාස හය සඳහා			ප්‍රති මිල 30 දිනක් අවසන් සාරාංශය සඳහා			ප්‍රති මිල 30 දිනක් අවසන් මාස හය සඳහා			ප්‍රති මිල 30 දිනක් අවසන් සාරාංශය සඳහා		
	2022	2021	වර්ධනය	2022	2021	වර්ධනය	2022	2021	වර්ධනය	2022	2021	වර්ධනය
	(වසරයෙන් පසු)	(වසරයෙන් පසු)	%	(වසරයෙන් පසු)	(වසරයෙන් පසු)	%	(වසරයෙන් පසු)	(වසරයෙන් පසු)	%	(වසරයෙන් පසු)	(වසරයෙන් පසු)	%
පොදු ආදායම	32,543,123	22,816,224	42.63	19,232,929	11,137,984	72.68	32,552,506	22,820,072	42.65	19,236,852	11,139,932	72.68
අනු සහය: පොදු වැටුප්	15,692,002	11,845,508	32.47	9,161,270	5,701,283	60.69	15,494,379	11,692,942	32.51	9,082,351	5,625,160	61.46
ඉදිරි කෙටි වැටුප්	16,851,121	10,970,716	53.60	10,071,659	4,567,701	85.25	17,058,127	11,127,130	53.30	10,154,501	5,514,772	84.13
ගෞරවය සහ කොටස් ආදායම	2,881,201	2,251,452	27.97	1,397,225	1,043,090	33.95	2,881,140	2,251,200	27.98	1,397,276	1,042,873	33.98
අනු සහය: ගෞරවය සහ කොටස් වැටුප්	105,285	71,850	46.53	58,753	20,814	182.28	106,019	71,850	47.56	59,487	20,814	185.80
ඉදිරි කෙටි ගෞරවය සහ කොටස් ආදායම	2,775,916	2,179,602	27.36	1,338,472	1,022,276	33.92	2,775,121	2,179,350	27.34	1,337,789	1,022,059	30.89
අනුප්‍රාප්ති ලාභයට ඉදිරි ගාස්තු(අගය)	4,137,231	(451,678)	1,015.97	508,535	159,756	218.32	4,135,432	(450,130)	1,018.72	506,716	155,549	225.76
ක්‍රීය වැටුප් සහ වැටුප් සහය: ඉදිරි ගාස්තු	2,387	443,997	(99.46)	-	258,777	(100.00)	2,387	443,997	(99.46)	-	258,777	(100.00)
වෙනත් ඉදිරි මෙහෙයුම් ආදායම්	(2,046,423)	1,533,279	(233.47)	715,124	338,560	111.23	(2,126,564)	1,452,757	(246.38)	752,682	363,066	107.30
මුළු මෙහෙයුම් ආදායම	21,720,232	14,675,916	48.00	12,633,790	7,216,070	75.08	21,844,503	14,753,104	48.07	12,751,688	7,314,243	74.34
අනු සහය: සාර්වකාලීන වැටුප්	11,363,734	4,008,537	183.49	7,980,087	1,837,461	334.30	11,363,734	4,008,537	183.49	7,980,087	1,837,461	334.30
ඉදිරි මෙහෙයුම් ආදායම	10,356,498	6,067,339	(2.91)	4,652,703	3,378,609	(13.48)	10,480,769	10,744,527	(2.45)	4,771,601	4,576,782	(12.88)
අනු සහය: මෙහෙයුම් වැටුප්	-	-	-	-	-	-	-	-	-	-	-	-
සාර්වකාලීන වැටුප්	4,120,328	3,832,944	7.50	2,052,586	1,893,990	8.37	4,143,594	3,853,582	7.53	2,064,391	1,903,864	8.43
සේවකයන් සහ සමාජ සේවකයන් වැටුප්	684,982	726,698	(5.74)	332,925	362,396	(6.48)	708,730	750,503	(5.57)	353,713	374,276	(5.49)
වෙනත් වැටුප්	2,446,123	1,189,969	11.70	1,260,665	1,104,783	14.11	2,463,685	2,206,253	11.67	1,267,675	1,112,861	13.41
මුළු මෙහෙයුම් වැටුප්	7,251,433	6,749,611	7.43	3,652,176	3,361,169	8.66	7,316,009	6,810,338	7.43	3,685,779	3,391,001	8.69
බැංකු මෙහෙයුම් ගාස්තු	3,105,065	3,917,728	(20.74)	1,001,527	2,017,440	(50.36)	3,164,760	3,934,189	(19.56)	1,085,822	2,085,781	(47.94)
අනු සහය: ක්‍රීයා සේවක සඳහා වැටුප් සඳහා මිල දීම	1,073,692	1,004,958	6.84	437,394	502,683	(12.99)	1,073,692	1,004,958	6.84	437,394	502,683	(12.99)
වෙනත් බැංකු මෙහෙයුම් ගාස්තු	2,031,373	2,912,770	(30.26)	564,133	1,514,757	(62.76)	2,091,068	2,929,231	(28.61)	648,428	1,583,098	(59.04)
අනු සහය: ආදායම් බිදු වැටුප්	527,796	807,513	(34.64)	114,548	415,288	(72.42)	595,411	771,483	(22.82)	143,195	429,114	(66.63)
අනුප්‍රාප්ති සඳහා ගාස්තු	1,503,577	2,105,257	(28.58)	449,585	1,099,469	(59.11)	1,495,657	2,157,748	(30.68)	505,233	1,153,984	(56.22)
ගාස්තු මිදීම සහ ආකාරය:												
වර්ධනය සහ කොටස් කොටස් මිලදීගැනීමට අයිති	1,503,577	2,105,257	(28.58)	449,585	1,099,469	(59.11)	1,454,918	2,105,346	(30.89)	488,822	1,137,907	(57.04)
සුළු කොටස් මිලදීගැනීමේ අයිතිවාසිකම්	-	-	-	-	-	-	40,739	52,402	(22.26)	16,411	16,077	2.08
අනුප්‍රාප්ති සඳහා ගාස්තු	1,503,577	2,105,257	(28.58)	449,585	1,099,469	(59.11)	1,495,657	2,157,748	(30.68)	505,233	1,153,984	(56.22)
සාර්වකාලීන කොටස් ක්‍රීයා/සකසුම් කොටස් (වර්ධනය)	2.60	3.64	(28.58)	0.78	1.90	(59.11)	2.52	3.64	(30.89)	0.85	1.97	(57.04)

[illegible][illegible]

මූල්‍ය තත්ව වි ප්‍රකාශය

(කොළඹ කොටස් වෙළඳපොළෙහි 7.4 දරණ හිඟ ප්‍රසාර)

	බැංකුව			සමූහය		
	30.06.2022 දිනට (විගණනය කළ)	31.12.2021 දිනට (විගණනය කළ)	වෙනස %	30.06.2022 දිනට	31.12.2021 දිනට (විගණනය කළ)	වෙනස %
වත්තම්						
මුදල සහ මුදල්වලට සමාන දෑ	28,987,571	16,079,054	80.28	28,987,611	16,079,094	80.28
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඡේදයක්	15,713,732	8,725,834	80.08	15,713,732	8,725,834	80.08
බැංකු හා මූල්‍ය ආයතනයන්හි ඡේදයක්	-	8,246,909	(100.00)	-	8,246,909	(100.00)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	1,002,131	290,141	245.39	1,002,131	290,141	245.39
ලාභය හෝ අලාභය තුළින් නඩුකාගන් මූල්‍ය වත්තම්						
- සාධාරණ වටිනාතම් ඇති	7,566,786	4,969,913	52.25	7,566,786	4,969,913	52.25
- සාධාරණ වටිනාතම් අනුව	-	-	-	-	-	-
තුමිස්ථාන සහ පිරිවැයෙහි මූල්‍ය වත්තම්						
- ණය සහ අත්තිකාරම්	467,758,484	441,976,662	5.83	467,758,484	441,976,662	5.83
- ණය සහ වෙනත් උපකරණ	109,515,726	67,992,449	61.07	109,592,926	68,156,417	60.80
අනෙකුත් විස්තීර්ණ ආදායම් මාර්ග කරන සාධාරණ වටිනාතමෙන් මිසිනු ලබන මූල්‍ය වත්තම්	9,900,865	39,104,536	(74.68)	9,953,584	39,165,399	(74.59)
පරිපාලිත සමාගම්වල රඳවන ආඥාපත	1,153,602	1,153,602	-	-	-	-
සමූහයේ සමාගම්වලින් ලැබිය යුතු	40,000	40,000	-	-	-	-
දේපල, පිරිවැය හා උපකරණ	3,947,624	4,289,917	(7.98)	6,687,982	7,063,747	(5.32)
වත්තම් පාවිච්චි කිරීමේ හිමිකම්	4,801,717	4,791,175	0.22	2,443,990	2,594,737	(5.81)
ආයෝජන වත්තම්	-	-	-	868,801	870,258	(0.17)
අත්පරාසන වත්තම්	526,756	592,894	(11.16)	526,756	592,894	(11.16)
විලම්බිත මිදු වත්තම්	857,701	-	-	478,522	-	-
වෙනත් වත්තම්	14,706,199	9,323,825	57.73	14,769,905	9,358,128	57.83
මුළු වත්තම්	666,478,894	607,576,911	9.69	666,351,210	608,090,133	9.58
වගකීම්						
බැංකුවලට ගෙවිය යුතු	15,491,045	24,504,387	(36.78)	15,491,045	24,504,387	(36.78)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	901,160	217,179	314.94	901,160	217,179	314.94
තුමිස්ථාන සහ පිරිවැයෙහි මූල්‍ය වගකීම්						
- තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	531,741,315	488,653,328	8.82	531,741,315	488,653,328	8.82
- ණය සුරැකුම් හිමිකරුවන්ට ගෙවිය යුතු	24,644,107	2,662,377	825.64	24,644,107	2,662,377	825.64
- වෙනත් ණය ගැනුම්	9,618	7,295	31.84	9,618	7,295	31.84
සමූහයේ සමාගම්වලට ගෙවිය යුතු	214,283	191,810	11.72	-	-	-
හිකුත් කළ ණය සුරැකුම්පත්	21,066,912	21,617,455	(2.55)	21,066,912	21,617,455	(2.55)
වත්මන් මිදු වගකීම්	2,903,959	1,623,966	78.82	2,904,274	1,611,832	80.18
විලම්බිත මිදු වගකීම්	-	257,574	(100.00)	-	582,395	(100.00)
තල්මිදු වගකීම්	5,052,832	4,889,598	3.34	1,952,077	2,007,245	(2.75)
වෙනත් වගකීම්	12,882,886	10,898,933	18.20	12,912,389	10,939,813	18.03
මුළු වගකීම්	614,908,117	555,523,902	10.69	611,622,897	552,803,306	10.64
ස්කන්ධය						
ප්‍රාග්ධන ප්‍රාග්ධනය	19,926,453	18,323,882	8.75	19,926,453	18,323,882	8.75
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	2,332,549	2,332,549	-	2,332,549	2,332,549	-
සාධාරණ අගය මත අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය	(1,147,337)	(245,179)	367.96	(1,178,498)	(271,212)	334.53
රඳවුම්පත් මුදල	28,254,250	29,196,617	(3.23)	28,967,323	29,967,349	(3.31)
අනෙකුත් සංචිත	2,204,862	2,445,140	(9.83)	3,365,388	3,605,666	(6.66)
කොටස්කරුවන්ගේ මුළු අයිතිය	51,570,777	52,053,009	(0.93)	53,422,215	53,958,234	(0.99)
සුළු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	1,306,098	1,328,593	(1.69)
මුළු ස්කන්ධය	51,570,777	52,053,009	(0.93)	54,728,313	55,286,827	(1.01)
මුළු ස්කන්ධය හා වගකීම්	666,478,894	607,576,911	9.69	666,351,210	608,090,133	9.58
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	239,856,679	224,389,878	6.89	239,868,083	224,389,963	6.90
ආයතනික තොරතුරු						
සේවක සංඛ්‍යාව	3,220	3,148	2.29	3,241	3,167	2.34
ශාඛා සංඛ්‍යාව	171	171	-	171	171	-
ශුද්ධ වත්කම් අගය සාමාන්‍ය කොටසකට (රු.)	89.26	97.44	(8.39)	92.46	101.01	(8.46)

රු. '000			සෙලාන් බැංකුව පීඑෆ්සී - ණයකර		
සමූහය			වත්මන් සාකච්ඡාවේදී		
ක්‍රීඩ 30 දිනකට අවසන්			2022 අප්‍රේල් 01 සිට		
සාරාංශය			2022 අප්‍රේල් 30		
2022			2021 අප්‍රේල් 01 සිට		
එරිකය %			2021 අප්‍රේල් 30		
05,233	1,153,984	(56.22)			
(1,282)	20,643	(106.21)			
04,720	(402,223)	73.96			
(24,547)	(96,457)	74.55			
222,424	55,461	(501.05)			
03,879	(229,662)	(32.32)			
01,354	924,322	(78.22)			
86,253	908,383	(79.50)			
01,354	924,322	(78.22)			
රු. '000					
සමූහය					
31.12.2021					
දිනට					
භාණ්ඩාගාරය					
16,079,094	80.28				
8,725,834	80.08				
9,246,909	(100.00)				
290,141	245.39				
4,969,913	52.25				
-	-				
441,976,662	5.83				
68,156,417	60.80				
39,165,399	(74.59)				
-	-				
-	-				
7,063,747	(5.32)				
2,594,737	(5.81)				
870,258	(0.17)				
592,894	(11.16)				
-	-				
9,358,128	57.83				
608,090,133	9.58				
24,504,387	(36.78)				
217,179	314.94				
488,653,328	8.82				
2,662,377	825.64				
7,295	31.84				
-	-				
21,617,455	(2.55)				
1,611,832	80.18				
582,395	(100.00)				
2,007,245	(2.75)				
10,939,813	18.03				
552,803,306	10.64				

18,323,882	1.75	
2,332,549	-	
(271,212)	334.53	
29,967,349	(3.31)	
3,605,666	(6.66)	
53,958,234	(0.99)	
1,328,593	(1.69)	
55,286,827	(1.01)	
608,090,133	9.58	
224,389,963	6.90	
3,167	2.34	
171	-	
101.01	(8.46)	

* කාලසීමාවේදී ප්‍රතික්ෂේපයට ලක්වී ගනු ලබනු ලබන සමාජ සේවකයන්

අයිතමය	මැංදුව		සමුච්ඡය	
	30.06.2022	31.12.2021	30.06.2022	31.12.2021
මානව සම්පත් ප්‍රතිස්ථාපනය (රු. මිලියන)				
ප්‍රථම සෙල සේවක ස්ථාන	48,740	49,027	50,098	46,812
ප්‍රථම සෙල ප්‍රාග්ධන	48,740	49,027	50,098	46,812
මුළු ප්‍රාග්ධන	64,839	64,551	66,067	57,995
මානව සම්පත් අනුපාතය (%)				
ප්‍රථම සෙල සේවක ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 7.00%)	10.18	10.72	10.45	11.70
ප්‍රථම සෙල ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 8.50%)	10.18	10.72	10.45	11.70
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අවශ්‍යතාවය - 12.50%)	13.54	14.11	13.78	14.49
මානව සම්පත් ප්‍රතික්ෂේපය (රු. මිලියන)				
විවේචනාත්මක ප්‍රතික්ෂේප වත්කම (රු. මිලියන)	151,724	120,170		
දේශීය මැංදු ඒකකය (රු. මිලියන)	147,813	116,090		
අන්තර්දේශ මැංදු ඒකකය (අප.ණඩ. 000)	30,117	36,430		
විවේචනාත්මක ප්‍රතික්ෂේප අනුපාතය (%) (අවම අවශ්‍යතාවය 20%)				
දේශීය මැංදු ඒකකය	25.97	22.84		
අන්තර්දේශ මැංදු ඒකකය	21.28	23.30		
ලක්ෂ්‍ය සහතිකයේ ප්‍රතික්ෂේප වත්කම (රු. මිලියන)	90,197	94,701		
ප්‍රතික්ෂේප ප්‍රතිස්ථාපන අනුපාතය (%)				
රැකියාල්ල - (අවම අවශ්‍යතාවය - 90% (2021 - 100%))	152.42	163.02		
සියලුම මුදල් - (අවම අවශ්‍යතාවය - 90% (2021 - 100%))	106.70	132.70		
ලැබූ ස්ථාවර අරමුදල් අනුපාතය (%)	110.01	109.34		
(අවම අවශ්‍යතාවය - 90% (2021 - 100%))				
විකේන්ද්‍රීකරණ අනුපාතය (කොටස් මත පදනම්ව)				
නාස්තරීකරණ (කොටස් අලුත්වීමේ අනුපාතය) (%)	4.36	3.64		
නාස්තරීකරණ (කොටස් අලුත්වීමේ අනුපාතය) (%)	47.65	47.84		
ලාභදායීකරණ				
කොටස් අලුත්වීම (%)	5.27	4.05		
විකේන්ද්‍රීකරණ ප්‍රතිශතය (මිලියන 1000)	1.64	1.64		
ස්කන්ධය මත ප්‍රතිශතය (%)	5.83	9.07		

ප්‍රධාන කාර්යාලය: සෙලාන් ටවර්, අංක 90, ගාලු පාර, කොළඹ 3. | දුරකතන: 011 245 6789 | ෆැක්ස්: 011 245 6456 | විද්‍යුත් තැපෑල: info@seylan.lk | අන්තර්ජාලය: www.seylan.lk | SWIFT: SEYBLKX

සෙලාන් බැංකුව ජීවල්සී මූල්‍ය වාර්තාව

2022 ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා

	බැංකුකරණ		හාණ්ඩාගාර		දේපල/ආයෝජන		මුළුකිරීම්/මෙද මෙත් නොකළ		ඒකාබද්ධ	
	30.06.2022	30.06.2021	30.06.2022	30.06.2021	30.06.2022	30.06.2021	30.06.2022	30.06.2021	30.06.2022	30.06.2021
තොටු ආදායම්	25,741,527	18,409,756	6,888,649	4,740,084	21,491	14,222	(99,161)	(343,990)	32,552,506	22,820,072
තොටු වියදම්	13,636,426	11,032,464	1,913,118	737,068	367	-	(55,532)	(76,590)	15,494,379	11,692,942
මුද්‍රිත භෙදුම් ආදායම්	12,105,101	7,377,292	4,975,531	4,063,016	21,124	14,222	(43,629)	(267,400)	17,058,127	11,127,130
හාන්දු හා කොමිස් ආදායම්	2,865,043	2,237,558	2,311	2,570	-	-	13,786	11,072	2,881,140	2,251,200
හාන්දු හා කොමිස් වියදම්	93,737	59,008	11,548	12,842	734	-	-	-	106,019	71,850
මුද්‍රිත හාන්දු හා කොමිස් ආදායම්	2,771,306	2,178,550	(9,237)	(10,272)	(734)	-	13,786	11,072	2,775,121	2,179,350
මෙදප්‍රකෘතීන් වූ මුද්‍රිත ග්‍රාහ/(අග්‍රාහ)	-	-	4,137,231	(451,678)	(1,799)	1,548	-	-	4,135,432	(450,130)
මුද්‍රිත වැඩිකම් නොගනුයා තරමකින් වූ මුද්‍රිත ග්‍රාහයා	-	-	2,387	443,997	-	-	-	-	2,387	443,997
අනෙකුත් මෙහෙයුම් ආදායම් (මුද්‍රිත)	48,843	83,084	(2,242,824)	1,449,590	205,287	177,535	(137,870)	(257,452)	(2,126,564)	1,452,757
අන්තර් ආංශික ආදායම්	(35,159)	(36,988)	-	-	-	-	35,159	36,988	-	-
මුළු මෙහෙයුම් ආදායම්	14,890,091	9,601,938	6,863,088	5,434,653	223,878	193,305	(132,554)	(476,792)	21,844,503	14,753,104
සෘජුවම හා ප්‍රමිතෘය වියදම්	407,155	452,482	6,715	2,868	587	537	294,273	294,616	708,730	750,503
සාල සීමාව සඳහා හානිකරණ වියදම්	8,263,992	4,075,867	3,099,742	(67,290)	-	-	-	-	11,363,734	4,008,577
මෙහෙයුම් වියදම් සහ මුද්‍රිත සේවා සඳහා ව්‍යයාදකළ අයාය මිල බදු	5,062,637	5,016,241	1,419,589	916,452	41,171	37,705	1,157,574	1,094,395	7,680,971	7,064,793
ආදායම් බිඳවලට පෙර ආංශික ග්‍රාහයා	1,156,307	57,348	2,337,042	4,582,623	182,120	155,063	(1,584,401)	(1,865,803)	2,091,068	2,929,231
ආදායම් බදු වියදම්	-	-	-	-	-	-	-	-	595,411	771,483
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා	-	-	-	-	-	-	-	-	1,495,657	2,157,748
ග්‍රාහයා මෙදී යන ආකාරය	-	-	-	-	-	-	-	-	-	-
පරිහාලක සමායමේ කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	-	-	-	-	-	1,454,918	2,105,346
පුළුු කොටස් හිමියන්ගේ අයිතිය	-	-	-	-	-	-	-	-	40,739	52,402
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා	-	-	-	-	-	-	-	-	1,495,657	2,157,748
ආදායම් බිඳවලට පසු අනෙකුත් විස්තරාත්මක ආදායම්	-	-	-	-	-	-	-	-	(2,388,022)	(1,998,902)
අනෙකුත් තොරතුරු										
මුළු වශයම	479,231,175	408,273,348	169,870,922	141,078,428	5,988,283	5,898,388	21,260,830	20,428,457	666,351,210	575,678,621
මුළු වශයම හා ස්කන්ධය	554,384,197	463,148,913	84,688,594	77,654,691	5,988,283	5,898,388	21,290,136	28,976,629	666,351,210	575,678,621
මෙහෙයුම් සාධාරණවලින් ලද මුදල් ප්‍රවාහ	20,009,303	(6,312,614)	5,443,499	4,518,201	140,160	136,524	(1,418,753)	(1,571,653)	24,174,209	(3,229,542)
ආකෝපය සාධාරණවලින් ලද මුදල් ප්‍රවාහ	80,927	(76,902)	(15,125,732)	8,113,438	1,139	45,320	(165,196)	(251,153)	(15,208,882)	7,830,703
මුද්‍රිතය සාධාරණවලින් ලද මුදල් ප්‍රවාහ	(391,631)	(393,120)	(1,836,891)	4,603,074	(207,151)	(177,558)	364,435	328,351	(2,071,238)	4,360,747
ප්‍රාන්තය පිරිවය	(65,667)	(76,941)	-	(2,131)	(10,833)	(30,524)	(8,601)	(57,037)	(85,101)	(166,633)

ස්කන්ධ හා සංචිත වෙනස්වීම්ේ ප්‍රකාශය				රු. '000				
ජුනි 30 දිනෙන් අවසන් මාස සඳහා - බැංකුව	ප්‍රකාශිත ප්‍රාන්ධනය		ව්‍යවස්ථානුකූල සංචිත අරමුදල	රඳවාගත් මුදලකිරීම්	වෙනත් සංචිත		එකතුව	
	ජන්ද මග්‍රය හිමි සාමාන්‍ය කොටස්	ජන්ද මග්‍රය අයිමි සාමාන්‍ය කොටස්			ප්‍රකාශනාණය සංචිතය	FVOCI සංචිතය **		
1 2021 ජනවාරි 01 දිනට පේෂය	11,136,187	6,412,160	2,103,522	24,683,224	858,312	2,285,332	1,488,238	48,966,975
සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම්								
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා	-	-	-	2,105,257	-	-	-	2,105,257
බදු පසු අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-	-	-	-	-	-	-
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ ආකෝපයෙන්හි මුද්‍රිත ග්‍රාහ/(අග්‍රාහ)	-	-	-	-	-	(734,404)	-	(734,404)
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ ආකෝපයෙන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(378,829)	-	(378,829)
- මුදල් ප්‍රවාහ ආරක්‍ෂණ සංචිතයේ මුද්‍රිත වෙනස් වීම්	-	-	-	-	-	-	15,082	15,082
2 සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	-	-	-	2,105,257	-	(1,113,233)	15,082	1,007,106
ස්කන්ධය තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමි කළහදෙකු								
ස්කන්ධ හිමියන් සඳහා කොටස්කර ග්‍රාහයා	385,075	390,459	-	(775,534)	-	-	-	-
ආකෝපය අරමුදල් සංචිතයෙන් මාරු කිරීම්	-	-	-	434,435	-	-	(434,435)	-
3 ස්කන්ධ හිමියන් පමණ මුළු කළහදෙකු	385,075	390,459	-	(341,099)	-	-	(434,435)	-
2021 ජුනි 30 දිනට පේෂය (1 + 2 + 3)								
	11,521,262	6,802,619	2,103,522	26,447,382	858,312	1,172,099	1,068,885	49,974,081
1 2022 ජනවාරි 01 දිනට පේෂය	11,521,263	6,802,619	2,332,549	29,196,617	1,468,822	(245,179)	976,318	52,053,009
අධිකාර බද්ද	-	-	-	(1,168,335)	-	-	-	(1,168,335)
2 2022 ජනවාරි 01 දිනට හැවරා සකස්කරන ලද පේෂය	11,521,263	6,802,619	2,332,549	28,028,282	1,468,822	(245,179)	976,318	50,884,674
සාලව්‍යේද්‍ය සඳහා විස්තීර්ණ ආදායම්								
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා	-	-	-	1,503,577	-	-	-	1,503,577
බදු පසු අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-	-	-	-	-	-	-
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ ආකෝපයෙන්හි මුද්‍රිත ග්‍රාහ/(අග්‍රාහ)	-	-	-	-	-	(1,475,334)	-	(1,475,334)
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ ආකෝපයෙන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	(989,661)	-	(989,661)
- මුදල් ප්‍රවාහ ආරක්‍ෂණ සංචිතයේ මුද්‍රිත වෙනස් වීම්	-	-	-	-	-	-	84,246	84,246
3 සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	-	-	-	1,503,577	-	(2,464,995)	84,246	(877,172)
ස්කන්ධය තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමි කළහදෙකු								
ස්කන්ධ හිමියන් සඳහා කොටස්කර ග්‍රාහයා	792,802	809,769	-	(1,602,571)	-	-	-	-
ආකෝපය අරමුදල් සංචිතයෙන් මාරු කිරීම්	-	-	-	324,524	-	-	(324,524)	-
අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ විකිණීමේ මුද්‍රිත ග්‍රාහයා	-	-	-	438	-	(438)	-	-
අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද, සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ සඳහා වර්ගීකරණය	-	-	-	-	-	1,563,275	-	1,563,275
4 ස්කන්ධ හිමියන් පමණ මුළු කළහදෙකු	792,802	809,769	-	(1,277,609)	-	1,562,837	(324,524)	1,563,275
2022 ජුනි 30 දිනට පේෂය (2 + 3 + 4)								
	12,314,065	7,612,388	2,332,549	28,254,250	1,468,822	(1,147,337)	736,040	51,570,777
* ව්‍යවස්ථානුකූල සංචිත අරමුදලෙහි වර්ෂ 1988 අංක 30 දරණ බැංකු පනතෙහි 20(1) හා (2) කොටසෙහි දක්වා ඇති පරිදි බදු පසු මුද්‍රිත ග්‍රාහයෙන් 5% මාරු කිරීම් අඩංගුය.								
** FVOCI සංචිතය - සාධාරණ අගය මත අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය								

ස්කන්ධ හා සංචිත වෙනස්වීම්ේ ප්‍රකාශය											රු. 000
ජුනි 30 දිනෙන් අවසන් මාස හය සඳහා - සමූහය	ප්‍රකාශිත ප්‍රාන්ධනය		ව්‍යවස්ථානුකූල සංචිත අරමුදල *	රඳවාගත් මුදලකිරීම්	වෙනත් සංචිත			එකතුව	පුළු කොටස් හිමි අයිතිය	ස්කන්ධ එකතුව	
	ජන්ද මූලය හිමි සාමාන්‍ය කොටස්	ජන්ද මූලය අයිමි සාමාන්‍ය කොටස්			ප්‍රකාශනාණය සංචිතය	FVOCI සංචිතය **	වෙනත් සංචිත				
1 2021 ජනවාරි 01 දිනට පේෂය	11,136,187	6,412,160	2,103,522	25,381,609	1,735,867	2,257,027	1,743,451	50,769,823	1,285,776	2,055,599	
සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම්											
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා	-	-	-	2,105,346	-	-	-	2,105,346	52,402	2,157,748	
බදු පසු අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-	-	-	-	-	-	-	-	-	
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ ආකෝපයෙන්හි මුද්‍රිත ග්‍රාහ/(අග්‍රාහ)	-	-	-	-	-	-	(734,934)	-	(734,934)	(221) (735,155)	
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ ආකෝපයෙන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	-	(378,829)	-	(378,829)	- (378,829)	
- මුදල් ප්‍රවාහ ආරක්‍ෂණ සංචිතයේ මුද්‍රිත වෙනස් වීම්	-	-	-	-	-	-	15,082	15,082	-	15,082	
2 සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තරාත්මක ආදායම්	-	-	-	2,105,346	-	(1,113,763)	15,082	1,006,655	52,181	1,058,846	
ස්කන්ධය තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමි කළහදෙකු											
ස්කන්ධ හිමියන් සඳහා කොටස්කර ග්‍රාහයා	385,075	390,459	-	(775,534)	-	-	-	-	(52,362)	(52,362)	
ආකෝපය අරමුදල් සංචිතයෙන් මාරු කිරීම්	-	-	-	434,435	-	-	(434,435)	-	-	-	
අනෙකුත් වෙනත් ස්කන්ධ	-	-	-	327	-	-	-	327	137	464	
3 ස්කන්ධ හිමියන් පමණ මුළු කළහදෙකු	385,075	390,459	-	(340,772)	-	-	(434,435)	327	(52,225)	(51,898)	
2021 ජුනි 30 දිනට පේෂය (1 + 2 + 3)	11,521,262	6,802,619	2,103,522	27,146,183	1,735,867	1,143,264	1,324,098	51,776,815	1,285,732	53,062,547	
1 2022 ජනවාරි 01 දිනට පේෂය	11,521,263	6,802,619	2,332,549	29,967,349	2,374,135	(271,212)	1,231,531	53,958,234	1,328,593	55,286,827	
අධිකාර බද්ද	-	-	-	(1,168,335)	-	-	-	(1,168,335)	-	(1,168,335)	
2 2022 ජනවාරි 01 දිනට හැවරා සකස්කරන ලද පේෂය	11,521,263	6,802,619	2,332,549	28,799,014	2,374,135	(271,212)	1,231,531	52,789,899	1,328,593	54,118,492	
සාලව්‍යේද්‍ය සඳහා ග්‍රාහයා											
බදු පසු අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-	-	1,454,918	-	-	-	1,454,918	40,739	1,495,657	
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ ආකෝපයෙන්හි මුද්‍රිත ග්‍රාහ/(අග්‍රාහ)	-	-	-	-	-	-	(1,480,462)	-	(1,480,462)	(2,145) (1,482,607)	
- අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ ආකෝපයෙන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	-	-	-	(989,661)	-	(989,661)	- (989,661)	
- මුදල් ප්‍රවාහ ආරක්‍ෂණ සංචිතයේ මුද්‍රිත වෙනස් වීම්	-	-	-	-	-	-	84,246	84,246	-	84,246	
3 සාලව්‍යේද්‍ය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	-	-	-	1,454,918	-	(2,470,123)	84,246	(930,959)	38,594	(892,365)	
ස්කන්ධය තුළ සෘජුවම හඳුනාගත් ස්කන්ධ හිමි කළහදෙකු											
ස්කන්ධ හිමියන් සඳහා කොටස්කර ග්‍රාහයා	792,802	809,769	-	(1,602,571)	-	-	-	-	(61,089)	(61,089)	
ආකෝපය අරමුදල් සංචිතයෙන් මාරු කිරීම්	-	-	-	324,524	-	-	(324,524)	-	-	-	
අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ස්කන්ධ උපසාරණ ආකෝපයෙන්හි සාධාරණ වටිනාකම් වෙනස් වීම්	-	-	-	438	-	-	(438)	-	-	-	
අනෙකුත් විස්තීර්ණ ආදායම් මිල මිනිය ලද සාධාරණ වටිනාකම් මිල ලියා තැබූ ණය උපසාරණ හැවරා විවිචිතයන්	-	-	-	-	-	-	1,563,275	1,563,275	-	1,563,275	
4 ස්කන්ධ හිමියන් පමණ මුළු කළහදෙකු	792,802	809,769	-	(1,277,609)	-	1,562,837	(324,524)	1,563,275	(61,089)	1,502,186	
2022 ජුනි 30 දිනට පේෂය (2 + 3 + 4)	12,314,065	7,612,388	2,332,549	28,976,323	2,374,135	(1,178,498)	991,253	53,422,215	1,306,098	54,728,313	
* ව්‍යවස්ථානුකූල සංචිත අරමුදලෙහි වර්ෂ 1988 අංක 30 දරණ මූලික පනතෙහි 20(1) හා (2) කොටසෙහි දක්වා ඇති පරිදි බදු පසු මුද්‍රිත ග්‍රාහයෙන් 5% මාරු කිරීම් අඩංගුය.											
** FVOCI සංචිත - සාධාරණ අගය මත අනෙකුත් විස්තරාත්මක ආදායම් සංචිතය											